

කොටස් වෙළඳපොලේ තැකිගස්ම නව මූල්‍ය අරුණුයක අවුළුන්ම මතු කරයි

Stock market panic risks new financial crisis

අභ්‍යු බෙමොහි

2016 ජෙවුරාවාරි 12

ගෝ ලිය කොටස් වෙළඳපොලවල් 10දා, නිල වශයෙන්ම බෙයා මාර්කට තත්ත්වයට පහත වැටුනේ, පසුගිය මැයි මාසයේ පැවති ඉහළ මට්ටමේ සිය සියයට 20ක් පහත වැටී ඇති, ලේකයේ සියලු රටවල කොටස් ද්රැගකය වන එම්බ්ස්සිඩ්, සියයට 1.3න් පහත වැටීමත් සමගය. 11දා ආයිසාවේ වෙළඳපොලවල් තව තවත් අලාභ විදීමත් සමග ජර්මනියේ බැක්ස් ද්රැගකය සියයට 5න් පමණ ද ස්පාඡ්නු අයිබ්ලේක්ස් ඒ හා සමාන අයුරින් ද ඇමරිකාවේ බව ජෝන්ස් ද්රැගකය ඒකක 250න් ද පහත ගියේය.

ජපානයේ නිකෝ ද්රැගකය ආරම්භක සිනු හඩින් සමග සියයට 5න් වැඩි අයෙකින් පහත වැටීමත් සමග 12දා මූල් අදියර වලදී කොටස් අලෙවිය වේගවත් විය.

ගෝලීය ආර්ථිකය වේගයෙන් මන්දගාමී වෙමින් තිබීම, නැගී එන ආර්ථිකයන්හි නය (බැඳුම්කර) විකුනා දැමීම, අමුදුව්‍ය මිල ගනන් පහතට ලුහුවා යාමේ රැල්ල හා 2008 මූල්‍ය අරුණුයෙන් වසර 8කට පසුව යලි ඇතිව තිබෙන මංමුලාව සමග ගනුදෙනු කරන්නේ කොස් ද යන්න පිළිබඳව, ලේකයේ මහ බැංකු අතර පවතින ව්‍යාකුලත්වය මධ්‍යයේ සිදුවන කොටස් විකුනා දැමීමේ තදියම්, මූල්‍ය වෙළඳපොලවල අවිශ්චාසය පිළිබිඳු කරනවාක් මෙන්ම පුළුල් අරුණුයක ද ප්‍රකාශනයකි.

ඇමරිකාවේ කොටස් විකිනීම, ගෙබරල් මහ බැංකු අධිපති ඇලෙන් යෙලන් කොන්ගුසය හමුවේ පෙනීසිටීමෙන් පසුව, ඉදිරි වසරක කාලය තුළ සිය පාදක අරමුදල් පොලී අනුපාතය ඉහළ නැංවීමේ තීරනය ගැන විශේෂයෙන් සඳහන් නොකිරීමෙන් පසුව තවත් ඉහළ නැගුනි.

එහෙත් ඇය, ආර්ථික තතු දිගටම නරක අතට හැරෙන්නේ නම් මහ බැංකුව බිංදුවෙනුත් පහතට සිය

පොලී අනුපාතය අවුකිරීමේ හැකියාව බැහැර නොකරන බව නම් පැවසුවාය. එසේ සිදුවුවහොත් ඇමරිකානු මහ බැංකුව, පසුගිය මාසයේ හඳුනීයේම පොලී අනුපාත පහත හෙළු ජපාන මහ බැංකුවත්, 11දා සිය පොලිය රින තත්ත්වය තුළ තවත් පහත හෙළු ස්වේච්ඡනයේ මහ බැංකුවත් ගෙන ඇති මාවතේම යනු ඇත.

ක්ෂේමහුම් සොයා දිවීමේ පොදු ප්‍රවනතාව සමග බැඳුනු මේ පියවර, බැඳුම්කරයන් රින ප්‍රතිලාභ සහිත තත්ත්වයකට ඇද දමා ඇත. ජේපිමෝගන් සංඛ්‍යාවන්ට අනුව, කළින් න්‍යායික පෙරදැකීමක් පමනක් වූ රාජ්‍ය බැඳුම්කරයන්හි රිනාත්මක ප්‍රතිලාභ තත්ත්වය සියයට 25න් ඉහළ නැගී ඇත. සියල්ල පවසන්නේ, ලේකය පුරා රිනාත්මක ප්‍රතිලාභ සහිත වත්කම් අයය බොලර් ව්‍යිලියන 5.5 ඉක්මවනු ඇති බවයි.

විකුනා දැමීම් ඉහළ යාමටත්, තැකිගැන්මට මුහුනපැමටත්, කිසිදු සැලකිය යුතු විසඳුමක් ඉදිරිපත් කිරීමට මධ්‍යම බැංකු වලට පවතින නොහැකියාව, විශ්චාසය පිළිබඳ පොදු අරුණුයක් අවුළුවා ඇත්තේ මූල්‍ය ක්ෂේත්‍රයේ පමනක් නොවේ. අරුණුය මගහරවා ගැනීමේදී, 2008න් මෙහිට හටගත් සැම ආර්ථික ව්‍යායිකදීම කොළඹටත් තෙකළය ලෙස, මහ බැංකු වලට හා ආන්ඩ්වලට පැවති ප්‍රසාරනාත්මක මූල්‍ය පිළිවෙත්වල ගකුණතාව ගැන ද විශ්චාසය කඩා වැටීමක් ඇතිව තිබේ.

රෝයිටර්ස් වෙත කඩා කරමින් සිටිගැස්ප් විධායකයෙක් මෙම මනේෂාවය පිළිබඳව මෙසේ පැවසීය: "වෙළඳපොලවල පවතින තව තේමාවක් වන්නේ, ප්‍රමානාත්මක ලිහිල් කිරීම මහ බැංකු වලට හානි පමණුවා ඇති අතර එය, අවදානමෙන් තොර වාතාවරනයක අවශ්‍යතාවය ඉහළ නෘවයි."

වෙනත් වචන වලින් පැවසුවහොත්, විකිනීමේ කුලප්පුව පෙන්නුම් කරන්නේ, 2008 පටන් මූල්‍ය

පද්ධතිය තුළට පොම්ප කර ඇති මුදල් කන්දරාව, යටි තලයේ නිරෝගී හා වය ඉහළ තැංචිමට කිසිදු දායකත්වයක් සලසා තැති බවට හා රටත් වඩා විශාල පරිමානයේ කඩා වැටීමක බිජ රෝපනය කර ඇතුවා පමණක් බවට, මූල්‍ය වෙළඳපොලෙල් තුළ වැඩිමින් ඇති බියයි.

කෙසේ වෙතත් දැන් පවතින්නේ, වසර ගනනාවක් මූල්‍ය වත්කම් ක්‍රියාත්මකව පවත්වාගෙන යාමේ අපේක්ෂාව ඇතිව මහ බැංකු, සිය “තුරුමිපු” විශාල වශයෙන් පාවිච්චි කර තිබියදී, නව මූල්‍ය කළබැංැනියකට ප්‍රතිචාර දැක්වීමට තරම් එම මහ බැංකු සුදානම් තැති බවට වඩාත් පල වන බියයි.

විශේෂයෙන්ම රිනාත්මක ප්‍රතිලාභ සහිත මූල්‍ය වත්කම්වල දැවැන්ත වර්ධනයෙහි අර්ථය, මධ්‍යම බැංකු තවදුරටත් පොලී පහත හෙළන්නේ නම්, දිගුකාලීන නය ගෙන කෙටිකාලීන නය නිකුත් කිරීම සිය ව්‍යාපාරික ප්‍රමුඛතාවය බවට පත්කරගත් බැංකු, රටත් වඩා මූල්‍ය ගැටුපු වලට මූහුනපානු ඇති බවයි.

මෙම බියමුසු තත්ත්වය බැංකු ක්ෂේත්‍රය මත පැවතී තිබේ. වසර ආරම්භයේ පටන් එස්ඛැන්ඩිපි 500 මූල්‍ය දුරශකය සියයට 18න් පහත වැටී තිබේ. බැවකා තිබෙන බලශක්ති හා ප්‍රවාහන කර්මාන්තයටත් වඩා වශයෙන් විකුනා දැමීම් පැතිර යාමේ තත්ත්වයකට මූහුනපා සිටින බැංකු, මේ දැක්වා වැඩියෙන්ම පිඩාවට පත්ව තිබෙන ක්ෂේත්‍රයි.

එය යම් දෙයක් පවසයි. බලශක්ති හා කාර්මික අමුදුවා අංශ තම කොටස් අගය පසුගිය වසර පුරා සියයට 31න් වඩා පහතට ඇද වැටෙනු දැක තිබෙන අතර “සමාගම 11වන පරිවිෂේෂයට හෝ බොලරයක් ගත 50ට ඩුවමාරු කරන තත්ත්වයට එලඹී ඇත” බව බිඟුම්බර්ග වෙත පැවුසුවේ එක් කළමනාකරුවෙකි.

ලෝකයේ ලොකුම ප්‍රවාහන සමාගම වන මර්ස්ක් (Maersk)හි ප්‍රධානියා වන නීල් ඇන්ඩර්සන්ගේ වන වලට අනුව, ගෝලීය තාවික හා ප්‍රවාහන අංශය, “2008ට වඩා නරක” ව්‍යාපාරික තත්ත්වයන්ට මූහුනපා සිටියි. පසුගිය වසරේ සියයට 50න් පහත වැටුනු සමාගමේ කොටස් අගය, 10දා තවත් සියයට 8න් කඩා වැටුනි.

කෙසේ හෝ ඇමරිකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ බලාපොරොත්තු, මේ සහිය තුළ ගෝලීය නිමැවුමේ රුටා යාම වේගවත් වීම සමග සෝදාපාලු විය. ඇමරිකානු සමාගම් අත්කර ගත්තේ, හැකිලුනු ආදායම් හා ඉදිරි දැක්මකි. එස්ඛැන්ඩිපි 500 කාන්ඩයේ සමාගම්වල ආදායම් සිව් වන කාර්තුව තුළ සියයට 4.5න් පහත ගියේය. නව වසරේ මුල් කාර්තුව තුළ එය සියයට 6.3න් පහත යනු ඇති බව සැලකේ. පොදු හැඟීම වන්නේ, “ඇමරිකානු ආර්ථිකය මුදුනකට ලගා වෙමින් තිබෙන බවත්, කරා කිරීමට තරම් ප්‍රවනතා තවත් ඉතිරිව නැතැයි” යන්නත් බව, එක් ආරක්ෂක අරමුදල් ප්‍රධානියෙක් රෝසිටර් වෙත පැවසිය.

සැබැඳු ආර්ථික කටයුතු වල පහත වැටීම, තෙල් මිල ගනන් තවත් නරක අතට හැරෙනු ඇති බවට පවතින බලාපොරොත්තු දැඩි කරයි. බැරලය බොලර් 27 දක්වා වසර 13කින් පසු පහතම් අගය කරා පැමින ඇති තෙල් මිල ගනන් හමුවේ, “ආයෝජකයින්ට මුදල් අවශ්‍යව තිබෙන බැවින්” ඔවුන් විකුනා දැමීමත් සමග එම අමුදුවා සම්බන්ධ කොටස් තවත් වටයක් විකුනා දැමීමේ රල්ලකට මූහුන පායි.

2008 අර්බුදයෙන් අට වසරකට පසුව පැහැදිලි වන්නේ, දෙනපති ආන්ඩු වලට හා හා මධ්‍යම බැංකු වලට, යටින් පැවති කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නොමැති බවය. ඒ වෙනුවට ඔවුනු වෙළඳපොලට මුදල් වක්කරනි. එමගින් එකාබද්ධ, අත්පත්කර ගැනීම වැනි සම්පේක්ෂනයේ හා පරපුවුකමේ ව්‍යායාමයට තවත් පහසුකම් සලසනි. අවසානයේ පිරිවැය අඩුකිරීමේ ක්‍රියාවලිය තුළ නිෂ්පාදනය කපා හැරීමත් රකියා වලින් දොට්ට දැමීමත් පැතිර යයි.

අවසාන ප්‍රතිපලය සමාජ අසමානතාව තවදුරටත් වේගවත් වීමයි. නිෂ්පාදනයේ දැවැන්ත විනාශයන් කමිකරු පන්තිය දුෂ්පත් වීමත් තුළින් පරපුවිටන්ගේ දනය තවත් තරවෙයි.

වෙනත් වචන වලින් කිවහොත් 2008 අර්බුදය පැනනැගීමට තුඩු දුන් එම කොන්දේසීම, රටත් වඩා තියුනු රුපාකාරයන්ගෙන් යලි නිර්මානය වෙමින් ඇති අතර එම ප්‍රතිපලම ගෙන එනු ඇත.